

සබරගමුව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව

Sabaragamuwa Provincial Department of Education

අනාවරණ පරීක්ෂණය - 2020/2021

Diaganostic Test

ගණිතය
Mathematics

I,II
I,II

පැය කුනයි
Two hours

I කොටස

- ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සපයන්න.


(01) "1995 වසරේ මාරු විසි එක් වනදා" මෙම දිනය අන්තර් ජාතික සම්මන ආකාරයට ලියා දක්වන්න.

(02) සවිධි සහ වස්තුවක මූහුණත් ගණන 4ක් දී දාර ගණන කේ දී ගිරිප්ප ගණන 4ක් දී වේ. මෙම සහ වස්තුව කුමක් දී?

(03) මැදි යුතු 2l 120ml ක්, සිනි 1l 50ml උවණයක් හා ජලය 3l 500ml ක් යොදා මැදි යුතු පානයක් සාදා ඇතු. මෙහි මුළු පරිමාව සෞයන්න.

(04) තත්පර 155 මින්ත්තු සහ තත්පර වලින් දක්වන්න.

(05)



වෘත්තය මත පිහිටි ලක්ෂයන් පෙන්වන අක්ෂර මොනවා දී?

06

හය බිලියන හැඳුනු දහස් හාරසිය පහ" මෙම සංඛ්‍යාව ඉලක්කමෙන් ලියන්න.


7

එක්තරා සංඛ්‍යාවක් 100න් බෙදුවිට ලබාදිය 52ක් දී, ගෙජය 41ක් දී විය. සංඛ්‍යාව කුමක් දී?

[Type here]


[Type here]

(08) කොපුව තුළ ඇති සංඛ්‍යා පොදු වූ ලක්ෂණ අනුව කාණ්ඩ දෙකකට වෙන්කර රහුම් තුළ ලියන්න.




(09) බස්නාහිර හා දකුණු යන දිගා අතර ඇති අනු දිගාව කුමක් ද?

(10) පහත ඔරලෝසු මූහුණනේ දැක්වෙන a හා b කේන් වර්ග දෙක මොනවාද?



(11) කමතී ලග වෙරළ ගෙඩි 66ක් ද, නීලා ලග වෙරළ 24ක් ද ඇත. දෙදෙනා ලග ඇති වෙරළ ගෙඩි සංඛ්‍යා ආසන්න දහගේ ගුණකාරයට වටයන්න.

(12) පහත දැක්වෙන තල රුපයේ පරීමිතිය සොයන්න.



(13) පහත ප්‍රකාශයන් නිවැරදි නම් (✓) ලකුණ ද වැරදි නම් (✗) ලකුණ ද යොදන්න.

- a) 1 පුරුමක සංඛ්‍යාවකි. ()
- b) 24 සංයුත සංඛ්‍යාවකි. ()

(14) $3\text{km } 35\text{m}$ දිග ප්‍රමාණය මීටර්වලින් දක්වන්න.

(15) දාර ගණන, මුහුණන් ගණන හා සිර්ප ගණන එකිනෙකට සමාන වන සහ වස්තු දෙකක් නම් කරන්න.

(16) නිවැරදි ප්‍රකාශය යටින් ඉරක් අදින්න.

a) $(-3) < (-4)$

b) $(-5) < (-6)$

c) $(-4) < (-3)$

(17) පන්තියක සිටින සිසුන් සංඛ්‍යාව ආයතන්න 10 ගුණාකාරයට වැළඳු විට 40 වේ. එම පන්තියේ සිටිය හැකි අවම සිසුන් ගණන කොපම් ඇ?

(18) සුඩා කරන්න.

$15.7 - 9.43$


(19) මෙම රුපයේ $\frac{5}{6}$ ක් අදුරු කරන්න.



(20) මෙම රුපයේ ඇති,

a) මහා කෝණය කුමක් ඇ?

b) මහා කෝණයක් ලෙස හැඳින්වීමට හේතු මොනවා ඇ?



ලකුණු (2x20)

II කොටස

- ප්‍රශන හයකට පමණක් පිළිතුරු සපයන්න.
- (01)



- a) තිසර උග 1 සේ 30 තෙක් සංඛ්‍යා ලකුණු කළ කාචිපත් ඇත. ඔහු ඉහත රුපයේ පරිදි ගස් දෙකක නූලක් ගැලගා එහි දෙකකළවර අංක 01 හා 30 සහිත කාචිපත් රදාවා ඉතිරි කාචිපත් කැපුන්ප දී ඒවා අතර ඇති තුනෙහි ගුණාකාර සෞයා ඒවා නූලේ රැඳුවීම්ප මහුව පවසන ලදී.
- කැපුන් නූලේ රැඳුව තුනෙහි ගුණාකාර අතරින් ගතරක් ලියා දක්වන්න. (ලකුණු 02)
 - එම සංඛ්‍යා අතරින් විගාලනම තුනෙහි ගුණාකරය කුමක්ද? (ලකුණු 01)
 - කැපුන් සවිකළ සංඛ්‍යා අතර ඇති ත්‍රිකෝණ සංඛ්‍යා මොනවා දී? (ලකුණු 02)
- b) 1 , 4 , 9 , 16 ,
- ඉහත සංඛ්‍යා රඟාව හඳුනාගෙන නමක් යෝජනා කරන්න. (ලකුණු 01)
 - එම සංඛ්‍යා රඟාවේ රැලුග පද දෙක ලියන්න. (ලකුණු 02)
 - මෙහි පස්වන පදය තින් රඟාවකින් නිරුපණය කර දක්වන්න. (ලකුණු 02)

- (02) a) i) එදිනේදා ජීවිතයේ නිමානය යොදාගන්නා අවස්ථා දෙකක් ලියන්න. (ලකුණු 02)
- ii) පහත රුපය සලකන්න. එහි අල් පෙනෙන්නේ දිග 3cm නම් විශ්‍රුතිවේ උස කොපමෙන වේ දැයි නිමානය කරන්න.



- b) සම්මි ගාලාවක ඇති පුපු ගණන ආසන්න දහයේ ගුණාකාරයට වැඩපූ විව අගය 70කි.
- තිබිය හැකි අවම පුපු ගණන කොපමෙන දී? (ලකුණු 02)
 - තිබිය හැකි උපරිම පුපු ගණන කොපමෙන දී? (ලකුණු 02)
 - ගාලාවෙන් පුපු 09ක් ඉවත්කර ඉතිරි පුපු ගණන ආසන්න දහයේ ගුණාකාරයට වැඩපූ විවද අගය 70ක් නම් ගාලාවේ මුළුන් තිබූ පුපු ගණන කොපමෙන දී? (ලකුණු 02)

[Type here]

[Type here]

(03) a) i) හිස් කොපුවලට ගැලපෙන ඉලක්කම ලියන්න.

$$\begin{array}{r} 5 \square 2 8 \\ - \underline{2 3 5} \quad 5 \\ 2 9 \square 3 \end{array}$$

(ලකුණු 02)

ii) $14 \overline{) 1525}$ මෙය දිරිස බේදීමේ ක්‍රමයෙන් විසඳා, ලබා යා ගේ තෙය ලියා දක්වන්න. (ලකුණු 02)


b) සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් 6 ප්‍රේෂීයේ ලුමුන් වෙනුවෙන් ලබා දී ඇති විවෘත්‍ය පෙනී අඩංගු බෝතලයක පෙනී 900ක් ඇත.

i) එවැනි බෝතල් 12ක් අඩංගු පෙවිචියක ඇති පෙනී ගණන සෞයන්න. (ලකුණු 03)

ii) එක් සිසුවෙකුප පෙනී 08 බැඟින් ලබා යුත්තේ නම්, එම පෙවිචියේ අඩංගු බෝතලත් තොගය සිසුන්

කිදේනෙකුට ප්‍රමාණවත් ද? (ලකුණු 03)

(04)



a) ඉහත බලුන තුළට භාග සංඛ්‍යා ලකුණු කළ කාධිපත් දීමා ඇත. ඒ අතරින්,

i) ඒකක භාග සියල්ලම තෝරා ලියා දක්වන්න. (ලකුණු 02)

ii) තත්‍ය භාග (තියම භාග) සියල්ලම තෝරා ලියා දක්වන්න. (ලකුණු 02)

b) හිස්තුන් සඳහා $>$ හෝ $<$ ලකුණ යොදන්න.

i) $\frac{1}{5} \dots \frac{1}{4}$

ii) $\frac{5}{8} \dots \frac{3}{4}$

(ලකුණු 02)

c) අගය සෞයන්න.

i) $\frac{3}{14} + \frac{1}{7}$


ii) $\frac{2}{3} - \frac{1}{6}$

(ලකුණු 04)

(05) ගයනි ලග ඇති ඩූනු කුරක, පැන්සලක හා මකනයක දිග මැනීමෙන් ලබාගත් මිණුම් පහත දැක්වේ.

A(හූනු කුර) = 7cm B (පැන්සල) = 12cm C(මකනය) = 4 cm

a) i) ඉහත A,B,C පහත දී ඇති සංඛ්‍යා රේඛාව මත ලකුණු කරන්න. (ලකුණු 03)



[Type here]

[Type here]


ii) ඉහත සංඛ්‍යා රේඛාව ඇසුරෙන් එම එක් එක් දුව්‍යයේ දිග සංසන්දනය කිරීමට $< , >$ හෝ = ලකුණු යොදාගත්ත.

හුණු කුරේ දිග	මකනයේ දිග
පැන්සලේ දිග	හුණු කුරේ දිග
මකනයේ දිග	පැන්සලේ දිග

(ලකුණු 03)

- b) i) -6 ත් +6 ත් අතර පිහිටි සියලු නිඩිල ලියා දක්වන්න. (ලකුණු 02)
 ii) -2, -5, 3, 0 යන නිඩිල ආරෝහණ පිළිවෙළව ලියා දක්වන්න. (ලකුණු 02)

(06) අමාලිගේ නිවසේ සිට පාසලට යන මාරුගයේ විශේෂිත ස්ථාන කිහිපයක පිහිටීම පහත රුප සහනෙන් දක්වා ඇත.



- a) i) පාසල පිහිටා ඇත්තේ නිවසේ සිට කුමත දිගාවකින් ද? (ලකුණු 02)
 ii) පන්සලට උතුරු දිගාවෙන් පිහිටා ඇති ස්ථානය කුමක් ද? (ලකුණු 02)
- b) දිනක් පෙ.ව.6.40ට නිවසීන් පිළත් පූ අමාලි ඉහත මාරුගය ඔස්සේ පාසලට ලැගාවයේ පෙ.ව.7.15ට ය.
 i) ඉහත දැක් පූ වේලාවන් සම්මත ආකාරයෙන් ලියා දක්වන්න. (ලකුණු 02)
 ii) පාසලට පැමිණීම සඳහා ඇයට ගතඩු කාලය කොපමෙන් ද? (ලකුණු 02)
 iii) ඇය නිවසේ සිට පාසලට යාමේදී ඇයගේ වම් අත දෙසට හැරෙන වාර ගණන කොපමෙන්ද? (ලකුණු 02)

(07) a) දැන් ඇති හාත, දැමු බෙවා හරවා ලියන්න. (ලකුණු 02)

$$\text{i) } \frac{7}{10} \qquad \text{ii) } \frac{53}{100}$$

b) i) 25.04 ගණන රාමුවක දක්වන්න. (ලකුණු 02)

ii) $< \text{හෝ} >$ සංකේත යොදා පහත හිසේනැන පුරවන්න. (ලකුණු 02)

$$0.7 \dots\dots 0.17$$

iii) සුළු කරන්න. (ලකුණු 02)


$$12.4 + 6.05$$

c) 40.75m දිග රිඛන් පටියකින් 8.28m දිග කොපසක් කපා ඉවත් කරන ලදී.
 ඉතිරි කොපසේ දිග ජොයන්න. (ලකුණු 02)

[Type here]

[Type here]

(08) a) පහත රුප සංහන ඇසුරෙන් ප්‍රග්‍රහලේ පිළිතුරු සපයන්න.



i) a,b,c හා d කෝණ වර්ග නම් කරන්න. (ලකුණු 04)

ii) ඉහත රුපයේ පරිමිතිය ගණනය කරන්න. (ලකුණු 02)

b)

i) ශ්‍රී ලංකා පිටියක පරිමිතිය 350m වේ. එහි පළල 80m නම් ශ්‍රී ලංකා පිටියේ දිග ගණනය කරන්න. (ලකුණු 02)

ii) එම අගය cm වලින් දක්වන්න. (ලකුණු 02)